
 <p>ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය இலங்கை அபிவிருத்தி நிர்வாக நிறுவனம் SRI LANKA INSTITUTE OF DEVELOPMENT ADMINISTRATION</p>			
<p>ශ්‍රී ලංකා ක්‍රමසම්පාදන සේවයේ නිලධරයන් සඳහා වන පළමුවන කාර්යක්ෂමතා කඩඉම් විභාගය -2018 (I)</p>			
<p>කාලය - පැය 03</p>	<p>ආර්ථික විශ්ලේෂණය හා සංඛ්‍යාතය (10)</p>	<p>විභාග අංකය Index No / சுட்டுண்</p>	

එක කොටසකින් අවම වශයෙන් ප්‍රශ්න දෙක බැගින් ප්‍රශ්න පහකට (05) පමණක් පිළිතුරු සපයන්න.

I වන කොටස

01. ශ්‍රම බලකාය, යැපෙන්නන් හා සේවා නියුක්ත ප්‍රජාව යන සංකල්ප ශ්‍රී ලංකාවේ දත්ත ආශ්‍රයෙන් විග්‍රහ කරන්න. (ලකුණු 20)
02. ආර්ථික විද්‍යාවේ සඳහන් වන නිෂ්පාදන සාධකයන් විස්තර කරමින් රටක නිෂ්පාදන පරිමාව කෙරෙහි බලපාන කරුණු සාකච්ඡා කරන්න. (ලකුණු 20)
03. “දැනුම මත පදනම් වූ ආර්ථිකයක් (Knowledge Economy)” යන්නෙන් අදහස් කරන්නේ කුමක්දැයි විස්තර කරමින් එය ශ්‍රී ලංකාවට වැදගත් වන අයුරු විස්තර කරන්න. (ලකුණු 20)
04. කෙටි සටහන් ලියන්න.
 - i. උද්ධමනය
 - ii. මුදල් ප්‍රමාණ වාදය
 - iii. ජාත්‍යන්තර වෙළඳාම
 - iv. ප්‍රතිලාභ/ පිරිවැය විශ්ලේෂණය

(ලකුණු 05X4=20)

II කොටස

05. ශ්‍රී ලංකාවේ සමාජ සංවර්ධන තත්ත්වය සාර්ක් කලාපීය රටවල් සමඟ දත්ත සහිතව සංසන්දනය කරන්න. (ලකුණු 20)
06. එළදායි සැලසුම්කරණයක් සඳහා භාවිතා කරන දත්ත වල නිඛිය යුතු මූලික ගුණාංග උදාහරණ සහිතව පැහැදිලි කරන්න. (ලකුණු 20)
07. ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳව මෑත කාලීන දත්ත ආශ්‍රයෙන් විස්තර කරන්න. (ලකුණු 20)
08. ශ්‍රී ලංකාවේ ආර්ථික ව්‍යුහය සංඛ්‍යාලේඛන ආශ්‍රයෙන් විස්තර කරන්න. (ලකුණු 20)

